

පුරාණ මැටි බලුන් නිර්මාණ
තාක්ෂණය හා තේත්වන විහාරය
ආග්‍රිත ව හමුවන
මැටි බලුන් වර්ගීකරණය

ච්. තුසින මැන්දිස්

පුරාණ මැටි බදුන් නිරමාණ කාක්ෂණය හා ජේතවන
විහාරය ආශ්‍රිත ව හමුවන මැටි බදුන් වර්ගීකරණය

ප්‍රථම මුදුණෙය 2017

ආචාරය තුසිත මැන්දිස්ගේ වෙනත් පොත්

- ශ්‍රී ලංකා සංස්කෘතියේ මූල්‍ය පියසටහන්
- මුලික කැනීම් කුම
- ශ්‍රී ලංකාවේ පුරාණ කාක්ෂණය හා සම්පත් පරිභරණය
- පුරාවිද්‍යා ගැවිපෙන කැනීම් හා කාල නිර්ණ කුම
- අනුරාධපුර දිසි පාෂාණය ආශ්‍රිත මානව ජනාචාරකරණය
- උරුම කළමනාකරණ ප්‍රවේශය

ISBN :

ආචාරය තුසිත මැන්දිස්

| | |
|----------------|--|
| පරිසනක නිරමාණය | - එච්.එෂ. හර්ෂි ප්‍රබෝධා සේනාධිර/ නදීර හර්ෂණ්න් |
| කංචුක නිරමාණය | - නදීර හර්ෂණ්න් |
| මුදුණෙය | - නෙත්වින් ප්‍රින්ටරස්, ගැටකී, ජේරාදේණිය, මහනුවර, |

කතුවරයාගේ ලිඛිත අවසරය තොලා මෙම ප්‍රකාශනයේ කිසිදු කොටසක් කුමන ආකාරයකින් හෝ කුමන කුමයකින් හෝ ඉලෙක්ට්‍රොනිකවත් යාන්ත්‍රිකවත් ජායා පිටපත් මගින් සම්පූෂ්ඨණය කිරීමට ද හාවිතය පිළිස පද්ධතියක සටහන් කිරීම හා ගබඩා කර තැබීම ද සපුරා තහනම් ය.

ଶ୍ରୀମତୀ

ଦୁଃଖକୁ ଦୁଃଖ କମିକାଲେ ଦୂର
ଆପ ଆଜି ଦୈଚି କଳ ଦେମଲିଯନ୍ତିର
ଜିହେ ନାହିଁ ଲବା ଦୁଃଖ ଗୁର୍ବୁଦ୍ଧିନ୍ତି
ମେମ ଗୁର୍ବୁଦ୍ଧି ଗୋରବାଙ୍ଗେନ୍ ପିଲିଗନ୍ତି.....

පෙරවදන

කොළඹ පුරාවිද්‍යාව (Field Archaeology) හා සම්බන්ධ වන උප විෂයක් ලෙස මැටි බඳුන් අධ්‍යයනය වර්ධනය වී තිබේ. දිගු කාලයක් නිස්සේ විවිධ රටවල සිදුකරන ලද පුරාවිද්‍යා අධ්‍යයන හා පරෝශණවල ප්‍රතිථලයක් ලෙස මේ වන විට මැටි බඳුන් අධ්‍යයනයට අදාළ ව පුරාවිද්‍යා ත්‍යාය බෙහෙවින් ම දියුණුවට පත් වී තිබේ.

මැටි බඳුන් අධ්‍යයනයට අදාළ ව පොත්පත් රාජියක් විවිධ මාත්‍යකා යටතේ ඉංග්‍රීසි බසින් ලියැවී තිබුණ් ද සිංහලෙන් පලුවී ඇති පොත පත ඉතා ම අල්ප වේ. එම නිසා මේ විෂය කොළඹ අධ්‍යාපනයට අදාළ ව මෙම ග්‍රන්ථයෙන් මැටි බඳුන් නිර්මාණ තාක්ෂණය, වර්ගීකරණය හා විශ්ලේෂණයට අදාළ කුමවේද සම්බන්ධව මූලික ලෙස සාකච්ඡා කර ඇත.

මැටි බඳුන් අධ්‍යයනයට අදාළ දැනුම එකතු කර ගැනීමට කැමැති උගතුන්ට ද විශ්වවිද්‍යාල හා පාසල් ශිෂ්‍යන්ට ද ප්‍රයෝගනවත් වන පරිදි මෙම කාතිය සැකෙවින් රවනා කර ඇත. මෙය වූ කළී මැටි බඳුන් අධ්‍යයනයට අදාළ සම්පූර්ණ විග්‍රහයක් අන්තර්ගත කාතියක් නොවන ද ඒ ආශ්‍රිත පරෝශණවල යෙදෙන්නන් හට ප්‍රයෝගනවත් කාතියකැයි හැගේ. එම නිසා ප්‍රධාන මාත්‍යකා පහක් යටතේ මැටි බඳුන් අධ්‍යයනයට අදාළ කරුණු මෙහි අන්තර්ගත කර තිබෙන අතර ඒ සඳහා තොරතුරු උකහා ගැනීමට විවිධ පරෝශකයින් රවනාකොට ඇති පරෝශණ ග්‍රන්ථවල ඇතුළත් තොරතුරු ලබාගැනීමට ද සිදු විය. එම නිසා මේ ග්‍රන්ථය පාඨකයින්ට ප්‍රයෝගනවත් වේ යැයි ද විශ්වාස කරන අතර ඒ සඳහා සරල හාජාවෙන් කරුණු ඉදිරිපත්

කිරීමට ද අමතක නොකෙලුම්. එ බැවින් කෙෂ්තු පුරාවිද්‍යාවට
අදාළ මැටි මෙවලම් අධ්‍යයනය පිළිබඳ ව මූලික අවබෝධයක්
මෙම ග්‍රන්ථයෙන් පාඨකයාට ලැබේනු ඇතැයි විශ්වාස කරමි.

ආචාර්ය තුසිත මැන්දිස්

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

මෙහින්තලේ , 2016.

උපකාරානුස්මංතිය

පුරාණ මැටි බදුන් ශිල්පීය තාක්ෂණය හා ජේතවන විභාරය ආශ්‍රිත ව හමුවන මැටි බදුන් වර්ගිකරණය නැමති මෙම කෘතිය සම්පාදනය කිරීමේ දී එහි අන්තර්ගතය විධීමන් කර ගැනීම උදෙසා විවිධ විද්‍යාත්මකන් විසින් සිදුකරනු ලැබූ පර්යේෂණවල තොරතුරු උපයෝගී කර ගන්නා ලදී. ඒ බැවින් පළමු ව එම විද්‍යාත්මක මාගේ ප්‍රණාමය මුළුන් ම හිමිවේ.

මෙම ගුන්ථය රචනා කිරීමේ දී ඒ සම්බන්ධ ව දැනුම පුළුල්කර ගැනීමට හා සහයෝගය දැක්වීමට බොහෝ දෙනෙක් උද්වී උපකාර කරන ලදී. පුරාවිද්‍යා විෂය දැනුම පුළුල් කර ගැනීම සඳහා මා ක්ෂේත්‍ර පුරාවිද්‍යා කටයුතුවලට සම්බන්ධ කර මාගේ අධ්‍යයන කටයුතුවල දී මා හට බෙහෙවින් උපකාර කළ මාගේ ගුරුදේශීයන් වන පේරාදෙශීය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න, ආචාර්ය පියතිස්ස සේනානායක ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා ජේතවන ව්‍යාපාතියේ හිටප් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය හේම රත්නායත මහතාට මාගේ කෘතවේදිත්වය මුළුන් ම පිරිනම්.

මෙම කෘතිය රචනා කිරීම සඳහා මා වසර 20 ක් පමණ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්ෂේත්‍ර පුරාවිද්‍යා කටයුතු වලට සම්බන්ධ වී ලබාගත් දැනුම බෙහෙවින් ම ඉවහල් වූ අතර ඒ වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලට ස්තුතිවන්ත වෙමි. එසේ ම මේ සඳහා නන් අයුරින් සහයෝගය දැක් වූ මා හිතවත් රජරට විශ්වවිද්‍යාලයේ මාගේ සහෙර ආචාර්ය මණ්ඩලයටත්, කංළුකය නිර්මාණය කර දුන් කතිකාචාර්ය ඩ්බ්. එම්. රේ. ඩී. විජේපාල

සහෙදරයාටත්, ගුන්පියක් ලෙස මෙය සකස් කර දුන් හරේ
ප්‍රබෝධා මහත්මියටත්, මෙම ගුන්පිය අගනා ලෙස මූදණ්ය කර
දුන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය
ප්‍රශ්නාන්ත ගුණවර්ධන මහතා ඇතුළ කාර්යය මණ්ඩලයටත් මාගේ
කෙතවේදීත්වය පිරිනමම්.

පෙළගැස්ම

| | |
|--|----|
| පෙරවදන | ii |
| උපකාරානුස්මෘතිය..... | vi |
| 01. හැදින්වීම | 1 |
| 02. සාම්පූද්‍යයික මැටි බඳුන් නිෂ්පාදන ගිල්පිය තාක්ෂණ විධ | 4 |
| 02.i. පිළිස්සුම් තාක්ෂණය (Pyrotechnology)..... | 4 |
| 2.ii මැටි බඳුන් ගිල්පිය තාක්ෂණය (Pottery techniques) හා තාක්ෂණික පරාමිතින් (Technological parameters) | 5 |
| 2. iii. මැටි බඳුන් නිර්මාණයේ ගිල්පිය විධ (Techniques of the pottery making)..... | 7 |
| 03. මැටි බඳුන් පිළිස්සීම (firing) | 17 |
| 04. මැටි බඳුනක ව්‍යුහ විද්‍යාව (Anatomy of a Vessel) | 20 |
| 05. ජේතවන විභාරයෙන් හමුවන මැටි බඳුන් වර්ගීකරණය | 26 |
| 1 වන වර්ගය කෝප්ප (Kusalana)..... | 30 |
| 2 වන වර්ගය පාත්‍රා (Pathra)..... | 33 |
| 3 වන වර්ගය තැටි (Thati)..... | 37 |
| 4 වන වර්ගය බන් වලද (BathWalanda)..... | 48 |
| 5 වන වර්ගය නැඩිලිය (Nambiliya)..... | 56 |
| 6 වන වර්ගය කොරහ (Koraha)..... | 58 |
| 7 වන වර්ගය හැලි (Hali) | 60 |

| | | |
|----|---|----|
| 8 | වන වර්ගය අැතිලිය (Athilitya)..... | 64 |
| 9 | වන වර්ගය මුට්ටි (mutti)..... | 69 |
| 10 | වන වර්ගය කළ (Kala)..... | 72 |
| 11 | වන වර්ගය මුඩි (Mudi)..... | 77 |
| 12 | වන වර්ගය කෙමි (Spout)..... | 80 |
| 13 | වන වර්ගය කලස (Vas)..... | 82 |
| 14 | වන වර්ගය මංජුසා (Casket)..... | 84 |
| 15 | වන වර්ගය පහන් (Lamps)..... | 86 |
| 16 | වන වර්ගය කෙමි සහිත භාජන | 87 |
| 17 | වන වර්ගය අඩි සහිත භාජන | 87 |
| 18 | වන වර්ගය කේව (Crusible)..... | 88 |
| 19 | වන වර්ගය වයින් භාජන | 89 |
| 20 | වන වර්ගය රස් කිරීමේ භාජන (Storage)..... | 91 |
| | ආසුනු ගුන්ථ නාමාවලිය | 93 |

01. හැඳින්වීම

පුරාණ අනුරාධපුර නගරයේ නගරයට දක්ෂීණ දිග භාගයේ ජේතවන විහාරය ස්ථානගත වේ. අනුරාධපුර සංස්කෘතික හු දැරුණනය සඳහා එක්වන්නා වූ මහාච්ඡාර වලින් අවසාන විහාරය වූයේ ජේතවනයයි. ක්‍රි.ව. 276-303 අතර කාලයේ දී මහසෙන් රජතුමා විසින් මෙම විහාරය ඉදිකරන ලද බව මහාච්ඡාර, තිකාය සංග්‍රහය හා ස්දේර්මරත්නාකරයේ සඳහන් වේ. එම විහාරය මහාච්ඡාර සීමාව ඇතුළත වූ බව ද මූලාශ්‍රයවල සඳහන් වේ (සද්ර: 30- 37 ; නීස :15) ජේතවන විහාරය ඉදිකරන ලද්දේ ද පණ්ඩිකාභය රජු කාලවේල නම් යක්ෂයා සඳහා දෙවොල තැන වූ ස්ථානයේ බව රෝලන්ඩ් සිල්වා ප්‍රකාශ කර තිබේ (Silva 2000:57). නමුත් හේම රත්නායක පෙන්වා දී ඇත්තේ ජේතවන විහාරය මිහිදු මහරහතන් වහන්සේ ධර්මය දේශනාකල ස්ථානය වන රේරානම්බන්ධ මාලක වශයෙන් ව්‍යවහාර වූ පසු ව මිහිදු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරු ව ඉසිහුමාගතන යනුවෙන් හැඳින්වූ හුමියේ ඉදිකරන ලද විහාරය බවයි (රත්නායක 1998:331). ජේතවනය ඉදිවීමට පෙර එම හුමිය හැඳින් වූයේ නන්දන උයන ලෙස ය.

මිහිදු මහරහතන් වහන්සේ අනුරාධපුරයට සැපන් වූ මුල් දිනයේ දී රජ මාලිගයේ පිරිසට ධර්මය දේශනා කර (එම xiv:50-64). ඉන් පසු උන්වහන්සේ නන්දන උයනට පැමිණ තිබේ (එම xv:1-3). ලේඛනගත තොරතුරුවලට අනුව නගරය ආසන්නයේ

උද්‍යාන දෙකක් තිබේ ඇත. ඉන් පළමු වැන්න මහාමේස උයනයි (එම xi:03). දෙ වැන්න නන්දන උයනයි (එම xv:1-3). නන්දන උයන අනුරාධපුර තගරයට දකුණු පසින් මහාමේස වනයේ පැදුම් දොර (නැගෙනහිර දොරටුව) ආසන්නයේ පිහිටුවා තිබූ බව මහාවංසයේ සඳහන් වේ. මහාවංසයට අනුව ධර්මය දේශනා කරන ලද මිහිදු මහරහතන් වහන්සේ නන්දන උයනේ දකුණු දොරින් නික්ම මහාමේස වනයේ පැදුම් දොරටුවෙන් එම උයනට ප්‍රවිෂ්ට වී ඇත (මව..xv:11-12). නන්දන උයන තුළ විසිමට රජතුමා මහතෙරුන්ට ආරාධනා කළ විට මහරහතන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරන්නේ නන්දන උයන තුවරට ඉතා ආසන්න ව පිහිටන බැවින් සෝජාකාරී බවින් යුත්ත තිසා එහි වාසය කළ තොහැකි බව ප්‍රකාශ කරමිනි (එම xv:8-10). මූලාශ්‍රයගත තොරතුරුවලට අනුව අනුරාධපුර දක්ෂීණ පුදේශයේ හු දේශනය පිළිබඳ ව විමසීමේ දී පැහැදිලි වන්නේ නන්දන උයන තගරයේ දකුණු දිග දොරටුවෙන් දකුණින් පිහිටි උයනක් බව ය. (මව.xv:01; දව.xv:11; සපා.83:71),

ඒකිහාසික තතු එසේ වුවත් එකිහාසික වශයෙන් සලකන කළ මහායාන නිකායේ වර්ධනයේ දී ඒක්තවනාරාමය වැදගත් තැනක් උපුලයි. ඉන්දියානු ලේඛනවල සාගලීය හෝ ඒක්තවන වාසීන් යනුවෙන් ද සිංහල සාහිත්‍ය මූලාශ්‍රවල සහ සෙල්ලිපිවල දෙනානක යනුවෙන් ද මෙම හඳුන්වා ඇති මෙම විභාරය (එම). සංසාරාමයක් ඉදිවීමට පෙර සිටම මානව ජනාවාසකරණයට ලක්ව තිබූ බව මෙම හුමිය ආස්‍රිත ව සිදුකර තිබෙන පර්යේෂණ වලින තහවුරු වී ඇත. එයට කදිම උදාහරණ වන්නේ මෙම හුමියේ ප්‍රාග් ඒක්තවන ස්තර වලින් හමුවන්නා වූ

මැටි මෙවලමිය. මෙම මැටි මෙවලම් පුමාණාත්මක ලෙස ගැනීමේ දී විභාග පුමාණයක් වන අතර මෙතෙක් පුළුල් වර්ග කිරීමකට ලක්කර නොමැත. එම නිසා මෙතෙක් මෙම විභාර භූමියෙන් භමු වූ මැටි මෙවලම් අලළා වර්ගීකරණයක් සිදු කිරීමට මේ මගින් බලාපොරොත්තු වන අතර එය අනුරාධපුර මානව ජනාවාසකරණ ක්‍රියාවලිය අධ්‍යයනයකරන පර්යේෂකයින්ට ද වැදගත්වන බව පෙන්වාදිය හැකි ය. මෙම පර්යේෂණය සඳහා දෙස් විදෙස් පර්යේෂකයන් සිදුකර තිබෙන මැටි මෙවලම් වර්ගීකරණයන් පිළිබඳ ව ද අවධානය යොමු කරමින් මෙම වර්ගීකරණය සිදු කර තිබේ. එසේ ම මෙම ග්‍රන්ථයේ ආරම්භයේ දී මැටි භාණ්ඩ නිර්මාණයේ තාක්ෂණික පරමිතින් පිළිබඳ ව ද කෙටියෙන් සාකච්ඡා කර මැටි බඳුන් නිෂ්පාදන ක්‍රියාවලිය, පිළිස්සුම් තාක්ෂණය, ව්‍යුහ විද්‍යාව ආදී කරුණු ගණනාවක් පිළිබඳ ව ද කෙටියෙන් සාකච්ඡා කර තිබේ.

02. සාම්පූද්‍යායික මැටි බඳුන් නිෂ්පාදන ශිල්පීය තාක්ෂණ විධි

සාම්පූද්‍යායික මැටිමෙවලම් තාක්ෂණයේ රේඛිභාසය දෙස බැලීමේ දී ගෝලීය වශයෙන් එම ශිල්පය ආරම්භ වන්නේ නියෝලිතික (Neolithic) යුගයේ දී බව පර්යේෂණ වලින් අනාරණය වී තිබේ. ප්‍රාරම්භක අවධියේ දී මිනිසා විසින් මඟද් භාණ්ඩ නිර්මාණය කිරීම සඳහා සිය දැනුම යොදා ගැනීමේ දී මූලික සංරචක (Basic Components) කෙරෙහි අවධානය යොමුකර මැටි මෙවලම් නිර්මාණය කරන්නට ඇති බව උපකළුපනය කළ හැකි ය. විශේෂයෙන් ම ලෝකධාතුව සතු ව තිබෙන ස්වභාවික සංසටක වන පයවි - **Earth, ආපො - Water, කේජො - Fire, වායෝ - Air** යන සංසටනයන් සියල්ල ම මැටි භාජන නිෂ්පාදන ශිල්පය සඳහා භාවිතා කරනු ලැබේ . විශේෂයෙන් ම මඟද් භාණ්ඩයක් තැනීමේ දී පස, වතුර, ගින්න භාවාතය අත්‍යවශ්‍ය කාරනාවන අතර එම සියල්ලේම එකතුවෙන් මැටි භාජනයක් නිර්මාණය වේ. ප්‍රාරම්භක අවධියේ දී නිර්මාණකරණය භා අත්හදා බැලීමේ අත්දැකීම් සමග මානවයා විසින් මැටි භාජන නිර්මාණය භා පිළිස්සීම සඳහා කුමවේද රාජියක් හඳුනාගෙන ඇත ඒවා ප්‍රධාන වශයෙන් පහත සඳහන් ලෙස පෙන්වාදිය හැකි ය.

02.i. පිළිස්සුම් තාක්ෂණය (Pyrotechnology)

පහළ පුරාකිලා අවධියේ දී පමණ මිනිසා පළමු වරට මැටි පිළිබඳ මූලධර්මය තේරුම් ගෙන තිබේ. එහි දී පරිසර සංජානනය එනම්

පස, ගින්න සහ ජලය (පරිසර අනුවර්තනය) කළ විට එහි ඇති වන්නා වූ ගුණාංග හඳුනාගැනීම ඔහු ලැබූ ජයග්‍රහණයක් වය. ඒ අනුව පස අනෙකුත් සංසටක සමග මුසුකළ විට ලැබෙන ගුණාංග වන්නේ,

- තෙත් වූ විට මැටිවෙහි ඇති තම්බිලි (plasticity) හාවය ඇතිවීම
- තෙත මැටිව විවිධාකාර ලෙස හැඩ (form) ගැන්විය හැකිවීම
- එය උෂ්ණත්වයට හසුකිරීමෙන් දෘඩ හාවයට පත් කළ හැකිවීම (මේ නිසා සකස් කරන ලද හැඩය කළේපවත්වා ගත හැකිවීම)
- විවිධ අමුදවා (substances) මුසු කිරීමෙන් එහි ගුණාත්මක හාවය වර්ධන කළ හැකිවීම නිසා මැටි හාජන නිෂ්පාදනය සඳහා පෙළුණීමට මානවයාට අවකාශ සැලසී තිබේ.

2.ii මැටි බඳුන් ශිල්පීය තාක්ෂණය (Pottery techniques) හා තාක්ෂණීක පරාමිතීන් (Technological parameters)

මැටි හාජනයක් සකසා ගැනීම සඳහා පරාමිතීන් රාඛියක් සපුරාගත යුතු වේ. එහි දී ප්‍රධාන වගයෙන් මැටි හාණේඩයේ ප්‍රමාණය, හැඩය, මතුපිට, හාවිතය සම්බන්ධ පරාමිතීන් වෙත අවධානය යොමු කර තාක්ෂණීක ක්‍රමවේද හාවිත කළ යුතු ය. එහි දී පහත සඳහන් තාක්ෂණීක පරාමිතීන් වෙත අවධානය යොමු කළ යුතු ය.

1. මධ්‍ය්‍යාණේඩ ප්‍රමාණ හා සම්බන්ධ පරාමිතීන් පිළිබඳ ව අවධානය යොමු කරන්නේ තම් හාජනයේ විශාලත්වය, උසි, විශ්වාසීය, බිත්ති සණකම, බර, සුලභ බව, පරිවහනය හා

කුටුම්භ ප්‍රමාණය තනි ලෙස එහි උපයෝගීතාවය අනුව තාක්ෂණික පරාමිතීන් භාවිත කරනු ලැබේ (Parameters of the vessel size, (vessel height and diameter, maximum diameter to height, wall thickness, weight, family size and individual size) accessibility and transportability)

2. මඳ්හාණ්ඩ නැඩය හා සම්බන්ධ පරාමිතීන් වන භාජන නැඩය, සීමිත අසංයත විවරය, භාජනයේ බිත්ති වල කොරය හා පතුලේ නැඩය (Parameters of the vessel shape, restricted or unrestricted nature of vessel orifice, angle of vessel wall, shape of the base)
3. මඳ්හාණ්ඩ මතුපිට හා සම්බන්ධ පරාමිතීන් වන ලිස්සන සුළුව, ඔප දමන ලද බව සැරසීලි සහිත බව (Parameters of the surface treatment, slip, glazed, burnished, decorated)
4. මඳ්හාණ්ඩ භාවිතය හා සම්බන්ධ පරාමිතීන් වන භාවිතය, මූල් භාවිතය හා ද්වතියික භාවිතය හා භාවිත ස්ථානය (parameters of the functions, primary or secondary functions, locations of use) තාක්ෂණික පරාමිතීන් වල දී අවධානය යොමුකරනු ලැබේ.

2. iii. මැටි බදුන් නිර්මාණයේ ශිල්පීය විධි (Techniques of the pottery making)

මැටි හාජන සකස් කිරීම සඳහා හාවත ශිල්ප ක්‍රම පිළිබඳ ව අවධානය යොමු කිරීමේදී අමුදව්‍ය පිළියෙල කිරීමේ සිට මැටි හාජනය සකස් කිරීමේ පියවර හා පිළිස්සීම දක්වා වූ ක්‍රියාවලිය ශිල්ප ක්‍රම ලෙස හදුනාගත හැකි වේ. අමුදව්‍ය පිළියෙල කිරීමේ දී පොලවෙන් පස් කපා ගැනීමේ සිට වතුර දමා අනාගැනීම හා ඉන් පසු ව පදම් කිරීම හා හාණ්ඩය නිෂ්පාදනය කිරීම දක්වා වූ ක්‍රියාවලිය ශිල්ප ක්‍රමයට අයත් වේ.

2.iii.i. අමුදව්‍ය පිළියෙල කිරීම (Materials and their preparation)



පස් කැපීම



වතුර දමා
අනාගැනීම



පදම් කිරීම



පදම් කරන ලද මැටි කපා
ගැනීම


2.iii.ii. මැටිබදුන් හැඩ ගැන්වීම (Forming techniques)

මැටි භාජන නිෂ්පාදනයේ දී එය නිෂ්චිත හැඩියක් අනුව සකස් කිරීම සඳහා විවිධ ක්‍රමවේද භාවිත කිරීම ද හඳුනාගත හැකි වේ. එය තාක්ෂණික ක්‍රමයක් ලෙස හැඩ ගැන්වීම සඳහා විවිධ අත්හදා බැලීම් ඔස්සේ ලබාගත් යුතුණිය වලං හැඩ ගැන්වීම සඳහා විවිධ තාක්ෂණික සංස්කෘතික අවධි ඔස්සේ වර්ධනය වී ඇති බව පෙනෙන්. එම තාක්ෂණික ක්‍රමයන් අංගුලිපිඩිත (Pinching), වෙළු ක්‍රමය (coiling), පතුරු ක්‍රමය (Slab method), තැලීමේ ක්‍රමය (Beating) ඇදීමේ ක්‍රමය (drawing), සකපෝරුවේ ක්‍රමය (wheel throwing)

2.iii.iii. අංගුලිපිඩිත Pinching


අංගුලි පිඩිත ක්‍රමය මැටි භාජන නිර්මාණයේ දී ආරම්භයේ සිට ම භාවිත මුල් ම ක්‍රමවේදයක් ලෙස පෙන්වාදිය හැකි ය. විශේෂයෙන් ම තෙත් වූ විට මැටිවෙහි ඇති තම්බුදිලි

(plasticity) හාටය හා තෙත මැටිට විවිධාකාර ලෙස හැඩ (form) ගැන්වීම සඳහා මානවයා විසින් මැටි හාජන නිර්මාණය ආරම්භයේ සිට ම මෙම කුමවේදය පිළිබඳ ව දැන සිට ඇති බව පෙන්වාදිය හැකි වේ. විශ්ෂයෙන් ම අත හවිත කරමින් මැටි ගුලියට අතින් ඇති කරන පිඩනය මස්සේ විවිධ හැඩ ලබා ගැනීම අංගුලි පිඩිත කුමය මස්සේ මඟ් හාණ්ඩ නිර්මාණය කිරීමේ දී සිදු කරනු ලැබේ.





2.iii.iv. වෙළු කුමය (coiling)

මැටි භාජන නිර්මාණය සඳහා භාවිත කරන තවත් කුමවේදයකි වන්නේ වෙළු කුමයයි. මිනිසුන් මැටි බාජන නිෂ්පාදනයේ සිය අත්දැකීම් පූඩ්ල් කර ගැනීමත් සමග සොයා ගන්නා ලද තවත් තාක්ෂණික කුමයක් වන්නේ වෙළු කුමයයි. අත භාවිත කර පදම් කරන ලද මැටි තුළක් ආකාරයට දිගට සකස් කර ඉන් පසුව රවුම් ආකාරයට අනුව තනා ගන්නා වෙළු එක මත එක තබා ගනීමින් විවධ හැඩියන්ට මැටි භාජන තනා ගැනීම වෙළු කඩිය අනුව සිදු කරනු ලැබේ. පහත සඳහන් වන්නේ එසේ සකස්කර ගන්නා ලද මැටිභාජන ආකෘතිය් ය.



2.iii.v. පතුරු ක්‍රමය (Slab method)


පතුරු ක්‍රමය අනු ව මැටි භාජන නිර්මාණයේදී නොදින් අනා සකස් කරන ලද මැටි ග-ලිය තරමක් පළලට මැටි පතුරක් සකස් කර ගැනීමෙන් අනතුරු ව එය වහ්ත්තාකාර ලෙස සකස් කර ගනිමින් බදුන නිර්මාණය කර ගැනීම සිදුකරනු ලැබේ. විශේෂයෙන් ම ප්‍රාරම්භක සමයේදී මේ වැනි භාජන සකස් කර ගැනීම තුළින් ගොඩා බදුන් නිර්මාණය කර ගැනීම සිදු කර තිබේ.



2.iii.vi. තැලීමේ කුමය (Beating)


තැලීමේ කුමය අනුව මැටි හාජන සකස් කර ගැනීමේදී බදුන සකස් කිරීමට පදම් කරන ලද මැටි ගූලිය පත්තක් හා ගලක් ආදාරයෙන් තැලීමට ලක් කරනු ලැබේ. එහි දී බදුනේ පිට පැත්තට පත්ත මගින් පහර දෙන අතර ඇතුළු පැත්ත ගලක් යොදා ගනීමින් මට්මම කර ගැනීම සිදු කරනු ලැබේ.





2.iii.vii. අදිමේ ක්‍රමය (drawing)


අදිමේ ක්‍රමය අනුව මැටි බඳුන් නිර්මාණයේ දී පදම් කර සකස් කර ගන්නා ලද මැටි ගූලිය අත උපයෝගී කර ගනිමින් හැඩිය ලබා ගැනීමෙන් අනතුරු ව අදිමට ලක් කරනු ලැබේ. එහි දී ඉහළට ඇද ගැනීම පළමු ව සිදු කර ඒ සමග හැඩිය ලබා ගැනීම පහත සඳහන් ආකාරයට සිදු කරනු ලැබේ.



2.iii.viii. සක පෝරුවේ ක්‍රමය (wheel throwing)

මානවයා සිය අත්දැකීම් ඔස්සේ ලබා ගන්නා ලද දැනුම පදනම් කර ගනීමින් ක්රයක්ම ලෙස හා අලංකාරවත් ලෙස මැටි බදුන් නිර්මාණය කර ගැනීම උදෙසා සක පෝරුව හාවිත කිරීම ආරම්භකරන ලදී. කුමිත් සක මගින් මැටි හාජන තිර්මාණයේ දී විවිධ හැඩයන් ඉතා පහසුවෙන් නිර්මාණය කර ගැනීමට හැකි විමත් තිශ්පාදනය වේගවත් ව සිදු කර ගැනීමට හැකියාව ලැබීම නිසා එය ලෝකය පුරා බෙහෙවින් ජනප්‍රිය විය. සක පෝරුව කුළ මැටි හාජනය තිර්මාණය කර ගැනීමට පෙර පදම් කර ගන්ගා ලද මැටි ගුලි වශයෙන් ගෙන සක පෝරුව මත තබා කැරකවීම සිදු කරනු ලැබේ. සකපෝරුවේ මෙසේ සකස් කෙරෙන හාජනයේ ගැටියේ හැඩය හා අස ලබා ගැනීමෙන් පසු

ව පත්ත හා ගල හාවිත කර පතුල තලා ගැනීමෙන් පසු ව හාජනය සම්පූර්ණ කරනු ලැබේ.




සක පෝරුව





ଅନ୍ତର ହା ଗଲ

03. මැටි බදුන් පිළිස්සීම (firing)

මැටි බදුන් පිළිස්සීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමවේද රාජියක් භාවිත කරනු ලැබේ. ලෝකයේ විවිධ රට වල මේ සඳහා අනුගමනය කරන ක්‍රමවේද අතර බදුන් කිහිපයක් සකස් කර ගැනීමෙන් අනතුරු ව ඒ වටා දැව වට කර ගිනි දැල්වා පුළුස්සා ගැනීම සිදු කරනු ලැබේ. එහි තවත් ක්‍රමවේදයක් වන්නේ වලක් සකස් කර ඒ වටා ගල් තබා මැටි බදුන් ඇතුළතට දමා එය ගල් වලින් ම වසා පුළුස්සන ලද ක්‍රමවේදයයි. එසේ ම ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දිල්පින් බදුන් අසුරා ඒ මත පිදුරු අතුරා නැවත මැටි වලින් වසා දමා ගින්දර දැමීම සිදු කර පුළුස්සනු ලැබේ.










04. මැට්‍රි බදුනක ව්‍යුහ විද්‍යාව (Anatomy of a Vessel)

මැට්‍රි බදුනක් නිර්මාණයේ දී එහි හැඩය ලබා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ජ්‍යාමිතික ව පවත්නා සම්මත හැඩ භාවිත කිරීම සිදු වේ. එය මැට්‍රි බදුනක ව්‍යුහ විද්‍යාව වශයෙන් පෙන්වාදිය හැකි ය. විශේෂයෙන් ම මැට්‍රි බදුනේ කට, බෙල්ල, බඳ හා අඩිය යන ව්‍යුහ නිර්මාණයේ දී මෙම ජ්‍යාමිතික හැඩ භාවිත කරන බව පර්යේෂණ වලදී තහවුරු කර තිබේ. එවැනි හැඩ අතර ප්‍රධාන වශයෙන්ම පහත සඳහන් හැඩ භාවිත කරනු ලැබේ(Shepard, A. O, 1956).







පුදාන හැඩ ජයාමිතික හැඩ



ප්‍රධාන හැඩ භාවිත කර නිපදවිය
හැකි මැටි බදුන් වල ආකෘති



(Shepard, A. O, 1956)



(Shepard, A. O., 1956)

ඉහතින් පෙන්වා දී ඇති මෙම ප්‍රධාන ජ්‍යාමිතික හැඩ හාවිත කරමින් මැටි නිපදවාගත හැකි විවිධ ආකෘතියෙන් යුත් මැටි බලුන් විවිධ උපයෝගිකාවයන් සඳහා නිපදවා ගැනීම සිදු වේ. ඒ අනුව මැටි බලුනක ව්‍යුහ විද්‍යාව අනුව එයට අයත් නියමිත හැඩය හිමි වන අතර මෙම හැඩ අනුව

01. පිළිගැන්වීමේ බලුන්
02. ඉවුම් පිහිටුම් බලුන්
03. ගබඩා බලුන්
- 04 සිංසිරණ බලුන්
- 05.වත් සිරිත් බලුන්
- 06.කැසිකිලි බලුන්
- 07.වාද්‍ය හාණ්ඩ
- 08.මංජ්‍රසා හා බහාලුම් ආදී වූ විවිධ හාර්ත වර්ග පුරාණ මැටි හාර්ත අතර දක්නට ලැබේ.

05. ජේතවන විභාරයෙන් හමුවන මැටි බදුන් වර්ගීකරණය

ජේතවන ආංගු ක්ෂේත්‍රය ආස්‍රිත ව වාර්තා වී ඇති මැටි බදුන් විශාල ප්‍රමාණයක් තිබේ. එම මැටි බොහෝමයක් බැඳී ඇත්තේ විභාර අවධියට අයක් සන්ධර්හ වලින් වන අතර ප්‍රාග් ජේතවන සන්ධර්හ වලින් ද යම් ප්‍රමාණයක් ලැබේ තිබේ. එම භාජන අතර දැකගත හැකි ගැටී කොටස් ආග්‍රයෙන් ප්‍රධාන වර්ග 23ක් යටතේ උප වර්ග 637 හඳුනාගත හැකි ය. එම ප්‍රධාන මැටි භාජන වර්ග පහත සඳහන් වන මැටි භාජන වර්ග වලට අයත් වේ..

1. කාල රක්ත වර්ණ මැටි බදුන් (Black and Red ware)
2. ඔප දමන ලද කාල වර්ණ මැටි බදුන් (Black polished ware)
3. කාල වර්ණ මැටි බදුන් (Black ware)
4. සාමාන්‍ය මැටි බදුන් (Plain ware)
5. වීන මැටි බදුන් (Chinese ware)
6. චොකලට් පැහැති මැටි බදුන් (Chocolate ware)
7. මිනිරන් ආලේපිත මැටි බදුන් (Graphite finished ware)
8. අල් පැහැති මැටි බදුන් (Gray ware)
9. ආලේපිත ඉස්ලාමිය මැටි බදුන් (Islamic Glassed ware)
10. තලාකු මිනිරන් මැටි බදුන් (Mica finished wear)
11. තැකිලි පැහැති මැටි බදුන් (Orange ware)

12. අඩු පැහැ ආලේපිත මැටි බදුන් (Painted gray ware)
13. පාතියන් වර්ගයේ මැටි බදුන් (Parthian ware)
14. පෝසිලේන් වර්ගයේ මැටි බදුන් (Porcelain)
15. රතු දුමුරු පැහැති මැටි බදුන් (Red brown ware)
16. ඔප දමන ලද රතු පැහැති මැටි බදුන් (Red polished ware)
17. රතු ආලේපිත මැටි බදුන් (Red painted ware)
18. රතු පැහැය ඉවත් වන සුජ මැටි බදුන් (Red Slipped ware)
19. රතු පැහැති මැටි බදුන් (Red ware)
20. සැමන් මත්ස්‍ය පැහැ මැටි බදුන් (Salman ware)
21. රුලේට්චි වර්ගයේ මැටි බදුන් (Roulated ware)
22. සුදු ආලේපිත මැටි බදුන් (White painted ware)
23. සුදු පැහැති මැටි බදුන් (white ware)

ඉහත සඳහන් මැටි බදුන් වර්ග කුළ පහත සඳහන් හැඩයන්ට අදාළ මැටි භාජන වර්ග භා මැටි මෙවලම් පවතින බව හඳුනාගත හැකි ය.

1. කෙස්පේප (kusalana)
2. පාත්‍රා (Pathra)
3. තැටි (Tati)
4. බත් වලද (Batwalanda)
5. නැම්බිලිය (Nembiliya)

6. කොරහ (Koraha)
7. හලි (Hali)
8. අතිලිය (Atiliya)
9. මුටි (Mutti)
10. කල (Kala)
11. මුදිය (Mudiya)
12. කෙමි (Spout)
13. කලස් (Vas)
14. මංජුසා (Casket)
15. පහන් (Lamps)
16. පැන් ඉසින (Sprinkle)
17. අවි (Base)
18. කෝච (Crucible)
19. වයින් හාජන (Wine vassals)
20. ප්‍රතීල (Funnel)
21. අඩු (Handle)
22. දරනු (Stand)
23. ගබඩා බදුන් (Storage pots)

මැටිමය නිරමාණ ලෙස,

1. කරාඹ (Eye rings)
2. කොන් කුරලි (Pinnacles)
3. මැටි තල (Clay pipe)

4. ලිප් (Oven)
5. මැටි බේල (Clay Disk)
6. මැටි පෙති (Clay disk)
7. උල (Tile)
8. ගබාල (Brisk)
9. පහන් කණු (Lamps holders) පෙන්වාදිය හැකි ය.

1982 සිට 2008 දක්වා කාලය තුළ ජේතවන ව්‍යාපෘතිය තුළ සිදු කරන ලද ස්තර විද්‍යානුකූල පුරාවිද්‍යා කැණීම් මගින් (Stratified Scientific Excavation) අනුව ජේතවන අවධිය හා ප්‍රාග් ජේතවන අවධියට අයත් ස්තර තුළින් ඉහතින් විස්තර කර ඇති මැටි භාජන හා මැටි මෙවලම් හඳුනාගෙන ඇත. මෙම අධ්‍යයනය තුළ දී උත්සාහ ගනු ලබන්නේ මෙසේ දැනට හමු වී ඇති මැටි බඳුන් එහි වර්ගය අනුව හඳුනාගෙන උප වර්ග වලට බෙදා අනුමිලිවෙලකට හඳුනාගැනීමයි. ඒ සඳහා සිරාන් දැරණියගෙන් 1972 වර්ගීකරණයේ දී ප්‍රකාශයට පත්කර ඇති වර්ගීකරණය ද අධ්‍යයනය සඳහා හාවිතා කරනු ලැබූ අතර 1982 හේම රත්නායකගේ ජේතවන විභාරය ආග්‍රිත මැටි බඳුන් වර්ගීකරණය හා 1985 මාර්තින් කුතාගේ මැටි බඳුන් වර්ගීකරණය ද හිඩිරන් ස්වේන්ක් ගේ තිස්සමහාරාම මැටි බඳුන් වර්ගීකරණය ද කෙරෙහි ද විමසා බලා පහත සඳහන් අංග කෙරෙහි අවධානය යොමු කර මෙම වර්ගීකරණය සිදු කර ඇත.

1. හැඩය (Form)

2. උපයෝගීතාවය (Function)

3. නිෂ්පාදන තාක්ෂණය (Technology)

4. විශාලත්වය (Size)

ජේතවන පරිග්‍රයෙන් හමු වී ඇති මැටි බදුන් වර්ග 23 ට අදාළ ව උප වර්ග 637 ක් පවතින බව මෙම අධ්‍යයනයේ දී හදුනාගතු ලැබූ අතර එයට අමතර ව මැටිමය නිර්මාණ 9ක් පවතින බව හදුනාගතා ඇත. පහතින් විස්තර වන්නේ එම වර්ගවලින් විශේෂයෙන් කැඳී පෙනෙන උප වර්ගයන් පිළිබඳ ව විස්තරයකි.

1 වන වර්ගය කොළඹ (Kusalana)

ජේතවන විභාර භුමියෙන් හමු වී ඇති මැටි මෙවලම් අතර 1 වන වර්ගය ලෙස වර්ගීකරණයට අයත් වන්නේ කොළඹ වගයෙන් භැඳින්වෙන හැඩයෙන් යුත් වර්ගයයි. මෙම වර්ගයට අදාළ ව උප වර්ග 24 ක් හදුනා ගත හැකි ය. එම බදුන් අතර කාල රක්ත වර්ණ මැටි මෙවලම් (Black and Red Ware), රක්ත වර්ණ මැටි මෙවලම් (Red Ware), අළු පැහැ මැටි මෙවලම් (Gray ware) සාමාන්‍ය දුමුරු පැහැ මැටි මෙවලම් (Plain Ware) හා රැලේට්වී වර්ගයේ මැටි මෙවලම් (Roulettes ware) පවතින බව හදුනාගන්නා ලදී.

උප වර්ග 1a කාල රක්ත වර්ණ පැහැ කොළඹ වර්ගයට අයත් බදුනකි. එය 7.5 YR 6/4 light brown පැහැ වන අතර

විෂ්කම්භය සේ.මී. 07 ක් වේ. බදුනේ රචනාව (Texture) මධ්‍යම වන අතර තුනී ස්වැපයකින් යුත් බදුන් වර්ගයකි.

උප වර්ග 1b රක්ත වර්ණ (Red ware) පැහැ කොළඹ වර්ගයට අයත් 7.5 YR 5/3 Brown පැහැ බදුන් වර්ගයකි. එහි විෂ්කම්භය සේ.මී. 10 ක් පමණ වේ. රචනාව (Texture) මධ්‍යම වන අතර තරමක් සනකමින් යුත් බදුන් වර්ගයකි.


උප වර්ග 1a iii අල් පැහැ (Gray ware) කොළඹ වර්ගයට අයත් බදුනකි. 2.5 YR 4/0 Dark Gray පැහැයෙන් යුත් මෙම බදුනේ රචනාව මධ්‍යම වන අතර විෂ්කම්භය සේ.මී. 10ක් පමණ වේ. මෙම බදුන් වර්ගය තුනී බදුන් විශේෂයකි.

උප වර්ග 1g පඩු පැහැ (buff warer) කොළඹ වර්ගයට අයත් බදුනකි. සේ.මී. 6 ක පමණ විෂ්කම්භයකින් යුත් මෙම කොළඹ වර්ගය 10 YR 3/7 very pale brown පැහැයෙන් යුත්ත වන අතර මධ්‍යම ප්‍රමාණයේ රචනාවකින් යුත් බදුන් විශේෂයක් වේ.

උප වර්ග 1a iv රැලේට්ට්ව (Roulettes ware) වර්ගයට අයත් කොළඹ විශේෂයකි. එහි පැහැය 2.5 YR 4/1 Dark Gray වන අතර විෂ්කම්භය සේ.මී. 10 ක් පමණ වේ. මෙම බදුන් තුනී බදුන් විශේෂයක් වශයෙන් හඳුනා ගත හැකි ය.

උප වර්ග 1 a vi කාල වර්ණ ඔප දැමු කොළඹ විශේෂයක් වේ. 10 YR 2/1 Black වර්ණයෙන් යුත් මෙම කොළඹ සේ.මී. 12 ක් පමණ විෂ්කම්භයයෙන් යුත්ත ය. රචනාව මධ්‍යම වන

අතර, තරමක් තුනී ස්වරුපයකින් යුත් කෝප්ප වර්ගයට අයත් බඳුන් විශේෂයකි. ඉහතින් විස්තර කර ඇති බඳුන් වර්ග ප්‍රාග් ජේතවන ස්තරවලින් S₅W₈, N₆W₄, N₇E₈, N₉W₂, N₃W₃ යන ප්‍රධාන සැලැස්මේ ලිඛි අංක තුළ සිදු කර ඇති කැණීම් වලින් හා JSMP 2001, JPT 2000 ආදි කැණීම්වල දී වාර්තා වී තිබේ. ඉහත උප වර්ගවලට අමතර ව වර්ගීකරණයට ලක් කොට ඇති ඇති උප වර්ග ජේතවන විභාරය ආග්‍රිත ස්තර වලින් වාර්තා වී තිබේ.



2 වන වර්ගය පාත්‍රා (Pathra)

2 වන වර්ගයට අයත් මැටි බදුන් විශේෂ එහි හැඩය අනුව පාත්‍ර වර්ගයට අයත් වේ. පාත්‍ර වර්ගයට අයත් මැටි මෙවලම් ආග්‍රිත උප වර්ග 37ක් එහි මූලික හැඩ අනුව ජේතවන විභාරය ආග්‍රිත කැණීම් තුළින් හදුනාගත හැක. මෙම බදුන් බොහෝමයක් ජේතවන විභාර අවධියට අයත් ස්තරවලින් JSP 2000, JSMP 2001, JPL 2002, JSWMP 2003/2004 ආදී පර්යේෂණ කැණීම්වලින් ද S₅W₈ ග්‍රිඩ් අංකයට අයත් පර්යේෂණ කැණීමෙන් ද වාර්තා වී ඇත. හමු වී ඇති උප වර්ග අතර කාලරක්ත වර්ණ පාත්‍රා (BRW) ඔප දමන ලද රක්ත වර්ණ පාත්‍රා (RPW) රක්ත වර්ණ පාත්‍රා (RW) ඔප දමන ලද කාල වර්ණ පාත්‍රා (BPW) හදුනාගත හැකි ය.

උප වර්ග 2 a 7.5 YR 2/0 black වර්ණයෙන් යුත් පාත්‍රා වර්ගය සේ.ම්. 16 ක් විෂ්කම්භයකින් යුත්ත වේ. මෙම බදුනෙහි රවනාව මධ්‍යම ප්‍රමාණය වන අතර කාල වර්ණ තුනී බදුන් විශේෂයක් වේ.

උප වර්ග 2 b කාල වර්ණයෙන් යුත්ත පාත්‍ර වර්ගයකි. 2.5 YR 2/1 black වර්ණයෙන් යුත් මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් මෙම බදුන් වර්ගය යුත්ත වේ. එහි විෂ්කම්භය සේ.ම්.20 කි.


2 c උප වර්ගය කාල වර්ණ පාත්‍රා විශේෂයකි. 10 YR 2/1 Black වර්ණයෙන් යුත්ත මෙම බදුන් මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් ද සේ.ම්. 22 ක විෂ්කම්භයකින් ද යුත්ත වේ.


2 d උප වර්ගය කාල රක්ත වර්ණ (BRW) පාතුව වර්ගයකි. 5YR 3/4 Dark Reddish brown පැහැ මෙම බඳුන් වර්ගය සේ.මී. 20 ක විෂ්කම්භයකින් හා මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් යුත්ත වේ.

උප වර්ග 2 e 10 R 4/5 Red වර්ණයෙන් යුත් කාල රක්ත වර්ණ (BRW) පාතුව වර්ගයකි. විෂ්කම්භය සේ.මී. 28 ක් ප්‍රමාණ වන අතර මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හ මධ්‍යම ප්‍රමාණයේ සනාකමකින් යුත් බඳුන් වර්ගයකි.

උප වර්ග 2 e 5YR 3/2 dark reddish brown වර්ණයෙන් යුත් ඔප දුමන ලද රක්ත වර්ණ (RBW) පාතුව විශේෂයකි. සේ.මී. 20 ක් ප්‍රමාණ විෂ්කම්භයකින් හා උසස් රවනාවකින් සමන්විත මධ්‍යම ප්‍රමාණයේ සනාකමකින් යුත්ත බඳුන් විශේෂයකි.

මෙම වර්ගයට අයත් බඳුන් වර්ගවලට අමතර ව රක්ත වර්ණ (RW) පාතුව විශේෂ ගණනාවක් ද උප වර්ග තුළ අන්තර්ගත වේ.





3 වන වර්ගය තැටි (Thati)

ජේතවන විභාරය ආග්‍රිත ව හමු වී ඇති මැටි මෙවලම් අතර මේ ලග බදුන් වර්ගය වන්නේ තැටි හැඩියේ මැටි බදුන් වර්ගයයි. ප්‍රාග් ජේතවන හා ජේතවන අවධියට අයත් ස්තර ආග්‍රිත ව මෙම මැටි වාර්තා වී තිබේ. මෙම මැටි බදුන්වලට අයත් උප වර්ග 114ක් ජේතවනයෙන් හඳුනාගත හැකි ය. එම උප වර්ග අතර කාල රක්ත වර්ණ මැටි බදුන් (BRW), රක්ත වර්ණ මැටි බදුන් (RW), රුලේල්ටඩ් මැටි බදුන්(RLW) වේ.

උප වර්ග 3 a මෙම බදුන් රක්ත වර්ණ මැටි බදුන් වර්ගයකි. (RW) 2.5 YR 4/4 Reddish Brown වර්ණයන් යුත් මෙම බදුන් සේ.ම්.30 - 20 අතර විෂ්කම්හයක් ගන්නා මෙම වර්ගයේ උප හැඩ රාඩියකින් සමන්වත වේ. මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් මෙම බදුන් වර්ගය යුත්ත වේ.


උප වර්ග 3 b වර්ගයේ තැටි වර්ග ගණනාවකින් යුත්ත වේ. විවිධ විෂ්කම්හයන්ගෙන් යුත්ත ව හමුවන මෙම බදුන් අතරින් සේ.ම්. 35 ක් සහිත විභාල බදුන් 3 b iii වර්ගයට අයත් වේ. 2.5 YR 4/4 Red වර්ගයන් යුත් මෙම තැටි විශේෂය මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් යුත්ත වේ.


උප වර්ග 3 C වර්ගයට අයත් බදුන් ද වර්ග කිහිපයකින් සමන්වත වේ. 2.5 YR 3/4 Dark reddish brown පැහැ රක්ත වර්ණ මෙම මැටි මෙවලම් (RW) අතරින් විභාලත ම තැටිය විෂ්කම්හය සේ.ම්. 21ක් පමණ වේ. මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් යුත් හාජන විශේෂයකි.


උප වර්ග 3 f වර්ග ගණනාවක් තමේ. එම වර්ග අතර කාල රක්ත වර්ණ (BRW) , රක්ත වර්ණ (RW) හා රුලේල්ටඩ් වර්ගයේ බදුන් දැකගත හැක. විෂ්කම්හය සේ.ම්. 25, 20, 22 ආදි


විවිධ ප්‍රමාණවලින් යුත් මෙම කැටි විශේෂය අතර 3 F v, vi, vii, viii, xi, x, xi, xii උප වර්ග ප්‍රාග් ජේත්තවන අවධියට ඇයන් ස්කරවලින් වාර්තා වී ඇත. අනෙකත් බඳුන් වර්ග ජේත්තවන අවධියට ඇයන් ස්කරවලින් වාර්තා වී තිබේ.































4 වන වරශය බත් වලද (BathWalanda)

ජේතවන මැටි බදුන් වර්ගිකරණයේ 4 වන වරශය ලෙස බත් වලද පෙන්වා දිය හැකි. මෙම වරශයට අයත් උප වරශයන් 63ක් වාර්තා වී තිබේ. මෙම බදුන් වරශය බහුල වශයෙන් ජේතවන විභාර අවධියට අයත් ස්තරවලින් වාර්තාවන අතර රක්ත වර්ණ (RW) බදුන් වශයෙන් හඳුනාගත හැකි ය.

උප වරශය 4 a 5 YR 3/4 dark reddish brown වර්ණ ගන්නා විෂ්කම්භය සේ.ම්. 24 ක් පමණ වන බදුන් වරශයකි. එහි රවනාව මධ්‍යම ප්‍රමාණයෙන් යුත්ත වේ. සනාකම ද මධ්‍යම ප්‍රමාණයෙන් යුත්ත වේ. මෙම වරශය අයත් උප වරශයන් අතර පහත සඳහන් වර්ග කැසී පෙනේ.





උප වරශය 4 d 5 YR 4/5 Yellowish red වර්ණයෙන් යුත්ත විෂ්කම්භය සේ.ම්. 37 පමණ වන බදුන් වේ. මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් ද මධ්‍යම ප්‍රමාණයේ සණකමකින් ද මෙම බදුන් යුත්ත වේ.


උප වර්ගය 4 e 5 YR 4/5 Yellowish Red වර්ණයෙන් යුත්ක්ත සේ.ම්. 40 ක් පමණ විෂ්කම්භයක් ගන්නා බදුන් වර්ගයකි. එම බදුන් මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් යුත්ක්ත වේ.


උප වර්ගය 4 f d 5 YR 3/3 dark reddish brown වර්ණයෙන් යුත් සේ.ම්. 40 ක් පමණ විෂ්කම්භයක් ගන්නා බදුන් වර්ගයකි. මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් යුත්ක්ත වේ.


උප වර්ග 4 O 5 YR 3/3 Dark Reddish brown රක්ත වර්ණයෙන් යුත්ක්ත මැටි බදුන් වර්ගයකි. සේ.ම්. 40 ක් පමණ විෂ්කම්භයකින් යුත් මෙම මැටි මෙවලම් මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් යුත්ක්ත වේ.


















5 වන වර්ගය නැංබිලිය (Nambiliya)

5 වන වර්ගයට අයත් මැටි මෙවලම් විශේෂය නැංබිලිය වර්ගයට අයත් වේ. උප වර්ග 09ක් ජේතවනයෙන් වාර්තා වී ඇත. මෙම හැඩයන්ගේ බදුන් ජේතවන විභාර අවධියට අයත් ස්කර වලින් වාර්තා වී තිබේ. රක්ත වර්ණ භාජන (RW) සරුයට අයත් බදුන් වශයෙන් මේවා පෙන්වා දිය හැක.

උප වර්ගය 5 a 2.5 YR 2.5 /2 Very Dusky red වර්ගයෙන් යුත්ත සෙ.මි. 20 ක් පමණ විෂ්කම්භයක් ගන්නා බදුන් වර්ගයකි. මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් යුත්ත වේ.

උප වර්ගය 5 C සෙ.මි. 34 විෂ්කම්භයකින් යුත්ත 5 YR 3/4 Dark Reddish brown වර්ණ මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් හා මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් යුත්ත බදුන් විශේෂයකි.

උප වර්ගය 5 g සෙ.මි. 28 ක විෂ්කම්භයකින් යුත්ත 5 YR 3/4 Dark reddish brown පැහැ මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් යුත්ත බදුන් විශේෂයක් වේ.



6 වන වර්ගය කොරහ (Koraha)


පේතවන විභාරය ආස්ට්‍රිත ව හමු වී ඇති මැටි මෙවලම් අතර 6 වන වර්ගය ලෙස කොරහ හැදින්විය හැක. මෙම වර්ගයට අදාළ ව උප වර්ග 14 ක් පේතවනයෙන් හඳුනාගෙන තිබේ. රතු හාජන සනයට (RW) අයත් මෙම මැටි මෙවලම් විශේෂ ද බහුල වශයෙන් පේතවන අවධියට අයත් ස්තර තුළින් වාර්තා වී තිබේ.

උප වර්ගය 6 a සේ.ම්. 40 ක් පමණ විෂ්කම්භයකින් යුත්ත 2.5 YR 4/4 reddish brown පැහැ රක්ත වර්ණ බඳුන් වර්ගයකි. මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් යුත්ත හාජන විශේෂයක් වේ.

උප වර්ගය 6 e 5 YR 3/4 dark reddish brown පැහැයෙන් යුත්ත සේ.ම්. 39 විෂ්කම්භයක් ගන්නා මෙම හාජන මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් හා මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් යුත්ත හාජන වර්ගයකි.

උප වර්ගය 6 i සේ.ම්. 26 ක විෂ්කම්භයකින් යුත්ත වේ. 5 YR 3/4 dark Reddish brown පැහැ මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් හා මධ්‍යම ප්‍රමාණ රවනාවකින් යුත්ත බඳුන් වර්ගයකි.

උප වර්ගය 6 e 5 YR 3/3 dark reddish brown පැහැ සේ.ම්. 40 ක විෂ්කම්භයකින් යුත් මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් හා මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් යුත් බඳුන් විශේෂයකි.





7 වන වර්ගය හැලි (Hali)


පේතවන මැටි බදුන් වර්ගීකරණයට අදාළ ව හත්වන වර්ගයට අයත් මැටි මෙවලම් හැලි වර්ගයට අයත් වේ. මෙම බදුන් වර්ගයට අදාළ උප වර්ග 54ක් පමණ පේතවන හුමිය ආහුත කැණීම්වල දී ප්‍රාග් පේතවන හා පේතවන අවධියට සම්බන්ධ ස්තරවලින් සොයා ගෙන ඇත.


උප වර්ගය 7 a විෂේකම්හය සේ.ම්. 36කින් සමන්විත වේ.


10 YR 4/4 Weak red පැහැ රතු භාජන විශේෂයක්වන (RW) මෙම මෙවලම් මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් යුත්ත වේ.











8 වන වර්ගය ඇතිලිය (Athilitya)

8 වන වර්ගයට අයත් ඇතිලි වර්ගයේ උප වර්ග 27ක් පමණ ප්‍රාග් ජේතවන හා ජේතවන විහාර අවධියට අයත් ස්තර ආශ්‍රිත ව වාර්තා වී තිබේ. එම උප වර්ග අතර කාල රක්ත වරණ මෙවලම් (BRW), රක්ත වර්ණ මෙවලම් (RW) හා කාල වර්ණ මෙවලම්වලට (BW) අයත් හාජන වර්ග හඳුනාගත හැකි ය.


උප වර්ගය 8 O කාල රක්ත වර්ණ මැටි මෙවලම් සො.මි.22 ක විෂ්කම්භයෙන් යුත්ත වේ. 5 YR5/4 Reddish


Brown වර්ණයෙන් යුත් මෙම මෙවලම් මධ්‍යම ප්‍රමාණයේ සහකමකින් හා මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් සමන්විත වේ.


උප වර්ගය 8 r රක්ත වර්ණ භාජන (RW) ගණයට අයත් වේ. සේ.මී. 20 ක විෂ්කම්භයෙන් යුත් මෙම බඳුන් 5 YR 3/4 Dark Reddish Brown පැහැ වන අතර මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයක සහකමකින් යුත් වේ.

උප වර්ගය 8 q 5 YR 4/4 reddish brown පැහැයෙන් සේ.මී. 26ක විෂ්කම්භයෙන් යුත් බඳුන් වර්ගයක් වේ. රවනාව හා සහකම මධ්‍යම ප්‍රමාණයෙන් යුත් වේ.









9 වන වර්ගය මුට්ටි (mutti)


9 වන මැටි හාජන වර්ගයට අයත් වන්නේ මුට්ටි වර්ගයේ බඳුන් ය. එම වර්ගයට අදාළ උප වර්ගයන් 62ක් නේත්වන පුරාවිද්‍යා ක්ෂේත්‍රයෙන් හඳුනාගෙන තිබේ. රක්ත වර්ණ හාජන වර්ගයට (RW) අයත් බඳුන් ප්‍රාග් නේත්වන හා නේත්වන අවධියට අයත් ස්තරවලින් වාර්තා වී ඇත.



උප වර්ගය 9 c 5 YR 4/4 Reddish brown වර්ණයෙන් යුත්ත සෙ.මි. 20 ක් විෂේෂ මිශ්‍රණයක් ගන්නා හාජන වර්ගයකි. මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් යුත්ත වේ.


උප වර්ගය 9 g සෙ.මි. 18 ක විෂේෂ මිශ්‍රණයෙන් යුත්ත 7.5 YR 3/3 Dark brown පැහැ මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් යුත්ත හාජන විශේෂයකි.

උප වර්ගය 9 n i සෙ.මි. 15 ක විෂේෂ මිශ්‍රණයකින් යුත්ත 2.5 YR 4/4 reddish brown රක්ත වර්ණ හාජන වර්ගයකි. මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා තුනී සනකමකින් යුත්ත හාජන විශේෂයකි.










10 වන වර්ගය කල (Kala)





කල වර්ගයට අයත් මැටි හාජන උප වර්ග 78ක් පේශවනයෙන් හදුනාගෙන ඇත. එම උප වර්ගයට අයත් බදුන් බහුල වර්ගයන් පේශවන විභාර අවධියට අයත් ස්තරවලින් වාර්තා වී තිබේ.


උප වර්ගය 10 a සේ.ම්. 15 ක විෂ්කම්භයෙන් යුත්ත 7.5 YR 5/2 dark brown පැහැ හාජන වර්ගයකි. මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් යුත්ත වේ.



උප වර්ගය 10 f 7.5 YR 5/3 Brown වර්ගයෙන් යුත්ත සේ.ම්. 8 ක විෂ්කම්භයක ගන්නා හාජන වර්ගයකි. මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් මෙම හාජන වර්ගය යුත්ත වේ.

උප වර්ගය 10 q 7.5 YR 3/3 dark brown කාලවර්ණ බදුන් වර්ගයකි. සො.මී. 18 ක විෂේෂිත පුක්ත මෙම මැටි භාජන වර්ගය මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සිණකමකින් පුක්ත වේ.










11 වන වර්ගය මුඩි (Mudi)


මුඩි වර්ගයට අයත් උප වර්ග 22කට අයත් මැටි හාජන තේතවනය ආග්‍රිත ව හඳුනා ගෙන තිබේ. මේවා රක්ත වර්ණ මැටි හාජන වර්ගයට (RW) අයත් වේ.


උප වර්ගය **11 a** සෙ.මි. 20 ක විෂ්කම්හයෙන් යුක්ත 2.5 YR 5/3 Reddish brown පැහැ මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් යුත් හාජන විශේෂයකි.

උප වර්ගය **11 b** සෙ.මි. 24 ක විෂ්කම්හයෙන් යුක්ත මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් යුක්ත 5 YR 5/4 reddish brown පැහැ ගන්නා හාජන විශේෂයකි.

උප වර්ගය **11 c** සෙ.මි. 35 ක විෂ්කම්හයකින් යුත් 5 YR Reddish brown පැහැ මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් හා මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් යුක්ත හාජන විශේෂයකි.








12 වන වර්ගය කෙමි (Spout)

මැටි භාජනවලට අයත් ව කෙමි වර්ග ද විශාල ප්‍රමාණයක් ජේතවනයෙන් හමු වී තිබෙන අතර ඒවා උප වර්ග 21කට අයත් ව හඳුනාගත හැකි ව තිබේ. මෙම කෙමි වර්ග ඔප දමන ලද රක්ත වර්ණ (RPW), ඔප දමන ලද කාල වර්ණ මෙවලම් (BPW) හා රක්ත වර්ණ (RW) බඳුන් වර්ගවලට අයත් වේ. මේවා බහුල ලෙස ජේතවන අවධියට සම්බන්ධ ස්තරවලින් වාර්තා වී තිබේ.

උප වර්ග 12 L සේ.මි. 5.5 ක විෂ්කම්භයකින් යුත්ත 10 R 4/6 Red මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා තුනි සනකමක් සහිත කෙමි වර්ගයකි.

උප වර්ගය 12 K සේ.මි. 5 ක විෂ්කම්භයකින් යුත්ත 10 R 4/6 red වර්ණ මධ්‍යම ප්‍රමාණයේ රවනාවකින් හා මධ්‍යම ප්‍රමාණයේ සනකමකින් මෙම කෙමි වර්ගයකි.






13 වන වර්ගය කළස (Vas)

ජේතවන විභාරය ආග්‍රිත කැණීමෙහි දී හමු වූ මැටි හාජන අතර කළස වර්ගයට අයත් හාජන වර්ග හමු වී තිබේ. උප වර්ග 13 ක් ජේතවනයෙන් හදුනාගෙන තිබෙන අතර මෙම බදුන් බොහෝ විට Vass ලෙස හාවිත කොට ඇති ආකාරය හදුනාගත හැකි ය.









14 වන වර්ගය මංජ්‍රසා (Casket)


ලේකවන මැටි හාජන වර්ගීකරණය කුල මංජ්‍රසා දී සුවිශේෂ වේ. උප වර්ග 04 කට අයත් මංජ්‍රසා ලේකවන අවධියට අයත් ව ස්තූපය ආගිත ව කැණීම්වලදී හමු වී තිබේ. ඒවා අතර රක්ත වර්ණ හාජන වර්ගයට (RW) අයත් බඳුන් තිබේ.






15 වන වර්ගය පහන් (Lamps)

දේශවන මැටි හාජන වර්ශීකරණය කුල මේ ලත වර්ගය වශයෙන් පහන් හඳුනාගත හැකි ය. විවිධ හැඩයන්ට අනුව නිර්මාණය කර ඇති කඩා ප්‍රමාණයේ පහන් උප වර්ග 15 ක් හඳුනාගෙන තිබේ. එම පහන් රක්ත වර්ණ (RW) හාජන වර්ගයන්ට අයත් ය.





16 වන වර්ගය කෙමි සහිත භාජන

කේතවනයෙන් හමු වූ කෙමි සහිත භාජනවලින් හැඩය හදුනාගත හැක්කේ එක් භාජනයක පමණි. එය සේ.මී. 7.0 විෂ්කම්භයකින් යුත්ත 2.5 YR Dark Reddish brown පැහැ බඳුනක් වේ.






17 වන වර්ගය අඩි සහිත භාජන

17 වන වර්ගයට අදාළ ව හමු වී ඇති මැටි භාජන වර්ගය හැඩ 02කට අදාළ ව හමු වී ඇත. භාජනයේ හැඩය හදුනාගත තොහැකි ලෙස ඉහළ කොටස විනාශ වී තිබේ. විෂ්කම්භය සේ.මී. 10ක් පමණ වන මෙම මැටි භාජන වර්ගය ඔප දමන ලද රක්ත වර්ණ (RPW) වර්ගයට අයන් වේ.



18 වන වර්ගය කෝව (Crusible)

ප්‍රාග් ජේත්වන ස්තර ආණිත ව හමු වී ඇති කෝව වර්ග දෙකක අයන් වේ. එයින් 18 i කෝව 2.5 YR 2/0 Black වර්ණයෙන් යුත්ත වන අතර විෂ්කම්භය සේ.මී. 08 ක් පමණ වේ. 18 ii වර්ගයට අයන් කෝව 25 YR 2/9 Black වර්ණයෙන් යුත්ත විෂ්කම්භය සේ.මී. 10 ක් පමණ ගන්නා කෝව වේ.










19 වන වර්ගය වයින් භාජන

පේතවන විහාරය ආසුන් ව ස්තර වලින් වාර්තා වී ඇති වයින් භාජන හැඩි අනුව වර්ග 9 කට අයන් වේ. සැමත් මත්ස්‍ය පැහැ බදුන් මෙන් ම රක්ත වර්ණ බදුන් (RW) මෙම භාජන සිණුයට අයන් වේ.

උප වර්ගය 19 i 7.5 YR 7/6 Reddish වර්ණයෙන් යුත් විෂ්කම්භය සේ.මී. 7.5 ක් ද සේ.මී. 15.5 ක් උස ඔප දමන ලද රක්ත වර්ණ (RPW) වර්ගයේ බදුනකි. 19 ii උප වර්ගයට අයන් වයින් භාජනය 10 YR very pale brown වර්ණයෙන් යුත්ත ය. සේ.මී. 39 ක් උස මෙම භාජනයේ විෂ්කම්භය සේ.මී.5.5 ක් වේ. මෙම බදුන ද ඔප දමන ලද රක්ත වර්ණ (RPW) පැහැ බදුනකි.

උප වර්ගය 19 v වර්ගයට අයන් භාජන ද (RPW) ඔප දමන ලද රක්ත වර්ණ භාජනවලට අදාළ වේ. 2.5 YR 6/6 light red වර්ණ මෙ බදුන් සේ.මී. 44 ක් උසකින් යුත්ත වේ.





20 වන වරශය රස් කිරීමේ හාජන (Storage)





විශාල ප්‍රමාණයේ ආහාර ද්‍රව්‍ය රස් කිරීමට හාඩින කරන මැටි හාජන 04 උෂ්කවනයෙන් හමු වී තිබේ. මෙවා රක්ත වර්ණ හාජන වන අතර (RW) උෂ්කවන අවධියට අයත් ස්තරවලින් වාර්තා වී තිබේ.

උප වරශය 20 i බද සේ.ම්. 260 ක විෂ්කම්භයෙන් යුත් සේ.ම්. 90ක් වන උස සේ.ම්. 64ක් වන මෙම බදුන ද්‍රව්‍ය ගබඩා කිරීමේ හාජනයකි.

උප වරශය 20 ii බද සේ.ම්. 155 ක් වන විෂ්කම්භය සේ.ම්.120 ක් වන උස සේ.ම්. 48 යුත් ද්‍රව්‍ය ගබඩා කිරීමේ හාජනයකි.

උප වරශය 20 iii විෂ්කම්භය සේ.ම්.65 ක් වන බද සේ.ම්. 90 වන උස සේ.ම්. 70 වන ද්‍රව්‍ය ගබඩා කිරීමේ බදුනකි.





ආණිත ග්‍රන්ථ නාමාවලිය

1. Begly, V.1981., Excavation of Iron age Burials at Pomparippu 1970, *Ancient Ceylon 4* : 49-142.
2. Deraniyagala,S.U,1972., The Citadel of Anuadhapura: Excavation in the Gedige area,*Ancient Ceylon 2*;48-165
3. 1984.,Classification System for Ceramics in Sri Lanka, *Ancient Ceylon. No5* :109-114.
4. 1986., Excavation in the Citadel of Anuradhapura:Gedige 1984 Preliminary report ; *Ancient Ceylon.No 6*:39-48.
5. Heidrun, S, 2001., (Weisshaar, H.J., H.Roth, W.Wijayapala eds), The Development of Pottery at Tissamahrama 59 - 94, *Ancient Ruhuna*, Sri Lankan German Archeological Project in Southern Province vol . I(Materialien Zur Allgemeinen and vergleichenden Archaeologies 58)Mainzam.
6. Martin, K. 1985., Local pottery of Anuradhapura: Away to it's classification and Cronology
7. Rathnayake, H.,1988., Jetavanaramaya Project Anuradhapura: *First Archaeological Excavation and Research Report*. Ministry of Cultural affairs. Central Cultural Fund, Colombo
8. Rice, P. M, 1996., *Pottery Analysis, A source book*. Chicago.University of Chicago. PP. 207 – 241.

9. Shepard, A. O, 1956., *Ceramic for the Archaeologists*. Washington. Carnegie Institution of Washington. PP. 224 – 250.
10. Silva, R ,2000., Development of Ancient cities in Sri Lanka with special Reference to Anuradhapura. *Reflection on A Heritage* ,Central Cultural Fund, Ministry of Cultural and Religious Affairs: 36-49.
11. දීපවිංසය , 1959., සංස්කීර්ණැල්ල දූෂණවීමල නිම් කොළඹ, ඇමු.චී.ගුණසේනසහ සමාගම.නිකුය සංග්‍රහය හෙවත් ගාසනාවතාරය, 1984 .,සංස්.බනුදුසේන් ගුණසේන්, කොළඹ, ඇස්.ගොඩගේ සහ සහෝදරයේ.
12. සද්ධර්මරත්නාකරය, 1955., (සංස්.) කළපලවාවේ දේවානන්ද පේරිර, කොළඹ ,අමු.චී.ගුණසේන සහ සමාගම. මහාවිංසය (සිංහල), 1996., සංස්. නික්කඩුවේ ලි සුම්ගල නිම්; දෙන් අනුදිස් ද සිල්වා බුදුවන්ත්වාවේ, තුළුගොඩ, ගාගොඩවිල, සීමාසහිත දීපානි ප්‍රකාශන පොදුගලික සමාගම.
13. සමන්තපාසාදිකා,1900.,(සංස්.) රමකීර්ති, කොළඹ, ගුන්දාලෝක මුදණාලය.
14. මහාවිංසය (පාලි), 1959., (සංස් පොල්වත්තේ බුදුධත්ත නිම් කොළඹ, ඇමු.චී.ගුණසේන සහ සමාගම.
15. සමන්තපාසාදිකා,1900., (සංස්.) යු.එස්.චිං. ධර්මකීර්ති, කොළඹ, ගුන්දාලෝක මුදණාලය.